

පුර්වසියකුගේ සටහන්  
10122005

දෙසැම්බර් 10: මගේ කතාව

නොනාවරුනි, මහත්වරුනි, අද දෙසැම්බර් 10දා. මානව නිමිකම් දිනය.

අභෙනවාද තොපිට? මේ අභියව්...,

බල්ලගේ පුත්තු, හැමිනෙන්නෝ, තොගේ අම්මලාට...,  
වේස බල්ලෝ, පටිට තු.., දිස කර..,

නිත්ත කුණු වචන, පිළිකළේ සහගතයි, අහන් ඉන්නවත් බෑං. එහෙම නිතෙනවා නේදු?

එහෙත් මේ වචන කියවා බලන්න:

සරණාගතයින්  
මනුෂය සාතන  
ලමා සොල්දාලුවන්  
අතුරුදුහන් කිරීම්  
දේශපාලන බලහත්කාරය  
සාගින්න  
වධහිංසා  
ලිංගික අපරාධ

පිළිකළක් දැනුනා ද? තිගැස්මක් දැනුනාද? නැනේ ද? පුදුමයි, ඒන් අත්ත.

මා නම් නිතන්නෙ මේ වචන වඩා බිජකරු බව යි.

සංස්කෘතිය (සමාජීය පැවත්ම යන තේරුමෙන්) විසින් හැඩ ගැස්වූ අපේ සිතිවිලි මානුෂය බෙදවාවකයන් සහ අසහස යැයි සැලකෙන වචනයන්ට දක්වන ප්‍රතිචාරයේ වෙනස හරි පුදුම යි.

පසුදාක රජ එජ් එම් තහනම ගැන කෙරුනු අපේ මාධ්‍ය සාකච්ඡාව දී අනෝමා මෙහෙම කිවිවා.

රජ එජ් එම් තහනමට හැමොම වාගේ සපෝරි. මරදානේ රේල්ලේවි ස්ටේෂන් එක ඉස්සරහ අවිරුදු ගාණක් වයස 12ක විනර ගැනු ප්‍රමායක් රේඛි හොඳන විගාල

දැන්වීම් ප්‍රවරුවක් තිබුණා. එහි ලියා තිබුනේ මේ අපේ යුතුකම කියලා, කවිරූන් ඒක තහනම් කරන්න කිවිවේ නැහැ.

අසහස වවහවලට තරඟා ගන්නා අපි මානුෂීය විගම සැලකීම්වලට තරඟ ගන්නේ නැහැ.

මානව නිමිකම් දිනය: කරනු දෙකක් දිනා බලමු.

අප ප්‍රමාණාවත් තරම් මදිහත් වන්නේද?  
ඒ සඳහා අප අවශ්‍ය තරම් දන්නේ ද?

අයේතටම නම් පළමු ප්‍රශ්නය අහන්න ඕනෑම අප කුමතා හෝ මදිහත් වීමක් කර තිබේද කියල යි.

ඛුරුමයේ විර්චරිය වන අවුන් සංස්කිගෙන් තරඟා උනන්දුවන් පිරිසකට මෙහෙම කිවිවා.

ලෝක හැම ව්‍යාපාරයක්ම පටන් ගන්නේ එක් කෙනෙක් නිතා  
අනෙක් අයට ක්මෙන්. අපට යමක් කරන්න ඕන නම් පටන් ගන්න ඕන  
ලිතනින්.

අඩු වශයෙන් ඔබ දන්නා දේ එක් අයෙකුට කියන්න. මානව නිමිකම් අපට  
පමණක් නොවේ උන්ටත් තියෙන්න ඕනෑම බව කියන්න.

මදිහත් වීමක් කියන්නේ පෙළපාලියක් යන එක, පිකරි එකකට යන එකම  
නොවයි. පොඩිම මදිහත්වීම තමයි තව අයෙකුට ඔබ දන්නා යටාර්තය කිම.  
හැබැයි අන්තිමේ දී මොක්ම මදිහත්වීම වෙන්නෙන් ඉන් ඇතිවන මහජන  
අවබෝධය.

බෝම්බ ප්‍රපරන්නේ පිත්තල හන්දියේ විතරක් නොවයි ඒවා ඊටත් හයානක  
විදියට වාකරේ දී පුපුරාන බව කියන්න.

වාකරේදී විතරක් නොවයි කැබිතිගොල්ලෘවේදීන් මිය යන්නේ අහිංසක මිනිසුන්  
බව කියන්න.

කැබිතිගොල්ලෘවේදී පමණක් නොවයි, පේසාලේදීන් මරා දැමුනේ අහිංසකයින්  
බව කියන්න.

කාටවත් නොකිවිවත් මානුෂීය බේදවාවකකයන් ඇසෙන විට පෙනෙනවිට සුසමක්  
පිටවන්නේ දැයි සිතා බලන්න. මදිහත්වීම සිදුවන්නේ අනෙන් අය සමග පමණක්  
නොවයි. අප තුළම වෙනස් සිතීමකට ඉඩ ඇත්දැයි බලන්න.

කේතිග් මරා දුමන විවත් ර්වීරාජ් මරා දුමන විවත් ඇති වූයේ එකම සංවේදය සහ අපේක්ෂා හංගත්වය නොවේ නම් අපේ මිනිස්කමේ වර්දක් නැත්දායි සිත තුළ වාද කරන්න.

දෙවැනි කාරනය: අප අවශ්‍ය තරම් දුන්නේද කියා අහනවාට වඩා අපට අවශ්‍යම තරම් දැනගත්තට ලැබනවාද කියා අහන එකයි අදාළ.

සරත් ද සිල්වා අග්‍රිනිසුරු විමට පෙර වසරකට ශේෂ්ධාධිකරණයට ඉදිරිපත් වූ මුලික අධිතිවාසිකම් පෙන්සම් ගණන පහළ වැට් ඇතැයි ඔබට අසන්නට ලැබේ තිබෙනවාද?

එසේ නම් ඒ මානව හිමිකම් තත්ත්වය ඉහළ ගිය නිසාද? නැත්තම් වෙනත් හේතුවක් නිසා ද?

මානව හිමිකම් කොමිසම දැන් පත්කරන්නේ ව්‍යවස්ථා සහාවත් නොවන බවත් ජ්‍යාධිපතිගේ සිතැගි අනුව බවත් ඔබ කුමතා අවස්ථාවක දී ආසා තිබෙනවාද? ඒ ගෙන කෙරේනු විවිධිකාවක් දැක ඇත් ද? කතුවැකියක් කියවා තිබේද?

ජ්‍යාධිපතිවරයා පත් කළ මානව හිමිකම් පරීක්ෂන කොමිසම සෞයා බිලන කරුණු 15 කටර ජ්‍යාමාධ්‍යක් කටර දේශපාලනයැයක් හෝ ඔබට කියා ඇත් ද? ඉන් කිහිපයක් හෝ ඔබ දුන්නවාද?

අප ඇති තරම් දුන්නේ නැතිද? දැන ගත්තට උච්චමනාවක් නැති ද?

මේ එක උදාහරණයක්:

පසුගිය වසර 20 තරම් කාලයක් පුරා උතුරු නැගෙනහිර මානව හිමිකම් අර්හයා නිත්‍ය වාර්තා සැපයු එක් මුලාගුයක් තමයි මානව හිමිකම් පිළිබඳ (යාපනය) විශ්වවිද්‍යාල ආචාර්යවරු. සාම ත්‍රිකාඳාමය පැවැති කාලයේ එල්ටීඊ ය කළ මිනිස් සානන අලා එය විසින් ප්‍රසිද්ධ කළ වාර්තාවන්ට මෙරට ලොකු ප්‍රසිද්ධියක් ලැබුනා.

එහි මෙත වාර්තා උතුරු නැගෙනහිර මානව හිමිකම් කෙළඳීමිනි සෑම පාර්ශ්වයක්ම පෙන්වා දෙනවා. විශේෂයෙන්ම ආණ්ඩු පාර්ශ්වයෙන් කැරෙන කෙළඳීම්. නමුත් අප කිසිවකුට ඒවා කියැවීමට ලැබෙන්නේ නැහැ.

මුතුර් හා පොතුවිල් නි කෙරේනු සමුහ සානන සම්බන්ධයෙන් එම වාර්තා දීර්ඝ වශයෙන් කරුණු දක්වනවා.

තවත් උදාහරණයක්:

යුද්ධයට ප්‍රතිඵල බෙදා ගැනීමට කරුණා පාර්ශ්වයට යුද හමුද පිරිස් සහාය දෙන බවට ඇලන් රෝක් කළ ප්‍රකාශයට ආණ්ඩුව මහත් විරෝධයක් දක්වාවා. නමුත් දැන් හියුමන් රයිටස්

වොට් නම් මානව හිමිකම් අන්තර් ජාතික මානව හිමිකම් සංවිධානය දී එම බෝද්‍යාවම එල්ල කරන්නේ තමන් සතුව සාක්ෂි ඇතැයි කියමින්. ඇලන් රෝක් ද එක්සත් ජාතින්ගේ සංවිධානයට සහ ආන්ත්‍රිකවස්වකිය වාර්තාව පසුදාක බාර දුන්නා. එමෙන්ම පසුගිය පූලි මාසයේ දී මානව හිමිකම් පිළිබඳ (යාපනය) විශ්වවිද්‍යාල ආචාර්යවරු එකතුව ද මේ කාරණය වාර්තා කර තිබුණා.

නමුත් අප බොහෝ දැනෙක් මේ කරනු දැන්නේ නැහැ.

අනෙකාගේ දුරුවා යැයි දුරුවකු නැහැ. කවර සංවිධානයක් හෝ දුරුවන් බලයෙන් යුද්ධයට යවනවා නම් සංවිධානයේ නම් ගම් නොබලා ඊට එරෙහි වීමයි අවශ්‍ය.

අපට මානව හිමිකම් සඳහා කැපවීමක් තිබෙනවාද? හාම දෙයක්ම රඩා පවතින්නේ ඒ මත.

ඊට නොදුම ආරම්භය මාරින් නිලමෝර් ගේ කාව්‍යමය පූර්ක්වනය. එය කෙරියෙන් කියනවා නම් මේ වාගේ අදහසක්.

මවිනු පළමුවෙන් සාතනය කලේ මා අයන් නොවන සමාජ කණ්ඩායම් නි අයයි. මා ඉතිං මට මොක්ද බලා සිටියෙමි. අන්තිමේදී මා සොයා සාතකයින් එන විට මට සහාය පැනීමට කිසිවකු සිටියේ නැත.

ඉන් කියැවෙන්නේ අනෙකාගේ මානව හිමිකම් තමන්ගේ මානව හිමිකම් සේම සැපුකිය යුතු බව යි.

අපේ කාර්යාලයේ නාමල්ගේ මේසය ලග බිත්තියේ මෙහෙම කියමනක් තිබුණා.  
මධ කොපමණ දුර ඇවින් තිබුණාන් කමක් නෑ. පාර විරුද්ධ බව තෝරුම් යනවා නම් වහාම ආපසු හැරෙන්න.

---

සුනන්ද දේශප්‍රීය